

..... සභාව

කන්තෝරුවේදී සම්පූර්ණ කිරීම සඳහායි. නො.....

නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ (198 වැනි පරිච්ඡේදය) 5 හෝ 6 වැනි වගන්තිය යටතේ,
..... සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම
සඳහා

ඉල්ලුම් පත්‍රයයි

..... සභාවේ සභාපතිතුමා වෙතටයි.

මෙහි පහත අත්සන් කරන.....

..... වන මමපාරේ

වරිපනම් තක්සේරු නො දරණ යන ඉඩමේ වෙනස් කිරීමට
ස්ථානයේ ඉදිකිරීමට කඩා නැවත ඉදිකිරීමට අවසර
දෙන ලෙස සභාවේසභාපතිතුමාගෙන් මෙයින් අවසර
ඉල්ලා සිටිමි. ඊට උවමනා සැලැස්ම ආදී විස්තර මා විසින් අත්සන් කර මීට අමුණා ඇත.

සාක්ෂිකරුවන්ගේ අත්සන්:

.....
ඉල්ලුම්කරුගේ අත්සන.

1. නම:.....

2. ස්ථීර ලිපිනය:.....

දිනය:.....

උපදෙස්

මාර්ග රේඛාවක් තුළ ගොඩනැගිල්ලක් හෝ වෙනත් ස්ථිර සැලැස්මක් කඩා නැවත ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට අවසර දෙනු නොලැබේ. මාර්ග රේඛාවට අසුවේද යනු ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් හෝ මෙම සභාවේ කර්මාන්ත පිළිබඳ ඕවර්සියර් මහතාගෙන් දැනගත හැකිය.

01. මෙම ඉල්ලුම් පත්‍රයට ඇමිණිම පිණිස සැලසුම් ද සටහන් පිළියෙල කිරීමේදී ඉල්ලුම්කරුවන් විසින් පහත සඳහන් කරුණු ද දැක්විය යුතුය.

- අ. ඉදිකිරීමට,කඩා නැවත ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යෝජනා කරනු ලබන ගොඩනැගිල්ල ඉල්ලුම්කරුට අයත් ඉඩමේ මායිම්වල සිට ඇති දුර.
- ආ. වෙනස් කිරීමට යෝජනා කරනු ලබන ගොඩනැගිල්ලේ සිට ඒ ඒ පැත්තේ දැනට තිබෙන ගොඩනැගිලිවලට දුර.
- ඇ. ඉදිකිරීමට,කඩා නැවත ඉදිකිරීමට,වෙනස් කිරීමට හෝ එකතු කිරීමට ඇති ගොඩනැගිල්ලේ එක් එක් කාමරයේද,බරාදයේ හෝ එහි කොටසකද ඇතුළත දිග පළල.
- ඈ. දැනට තිබෙන්නා වූද,යෝජනා කරනු ලබන්නා වූ ද,දොර ජනෙල්වල පිහිටීම හා ඇතුළත ප්‍රමාණය.
- ඉ. පියසි කොණ සිලිම මුදුනේ උස.
- ඊ. යාව හෝ කිට්ටුව පිහිටි ගංගා, ඇළ, දොළ, මහ පාර, පටු පාර, අඩි පාර යන මේවායේ පිහිටීම “අ” අක්ෂරයෙන් විමසන කරුණුවලට මේවාටත් ඇති දුර මෙහි සඳහන් පාරවල් වල මැද සිට යෝජනා කරනු ලබන ගොඩනැගිල්ලේ ඉතාම කිට්ටු තැනට ඇති දුර.
- උ. යාව ඇති ඉඩම්වල යම්කිසි ගොඩනැගිල්ලක් වේ නම් එහි පිහිටීම දළ වශයෙන් ද ඒ අතර දුර ප්‍රමාණය ද යෝජනා කරනු ලබන ගොඩනැගිල්ලක් සෑදූ විට ඒ අතර දුර ප්‍රමාණයන්ද දැක්විය යුතුයි.
- ඌ. යාව ඉඩම්වල ළිං,කුස්සි,මඩු,වැසිකිළි ආදියත් වෙයි නම් ඉදිකිරීමට,කඩා නැවත ඉදි කිරීමට වෙනස් කිරීමට හෝ ලොකු කිරීමට යෝජනා කරනු ලබන ගොඩනැගිල්ල හා ඒවා අතර ඇති දුර.
- එ. ළිඳක් තැනීමට යෝජනා කරනු ලැබේ නම් ඒ ස්ථානය ද එය කුමන ප්‍රයෝජනයක් සඳහා පාවිච්චි කරනු ලැබේද එය කෙසේ තනනු ලැබේද විස්තර වශයෙන් දැක්විය යුතුයි.
- ඒ. සටහනේ උතුරු පැත්ත දැක්වීම පිණිස ඊතල ලකුණු යෙදිය යුතුයි.
- ඔ. මනුෂ්‍ය වාසයට අදහස් කරන සෑම ගොඩනැගිල්ලක් සඳහාම ඊට අයත් වැසිකිළියක් ද තිබිය යුතුයි. එය සැලැස්මේද දැක්විය යුතුයි. නැතහොත් ගොඩනැගීමේ අවසරය දෙනු නොලැබේ.

පහත දැක්වෙන කරුණු සඳහාද නිවැරදි තොරතුරු සැපයිය යුතුයි.

- අ. ඉදිකිරීමට කඩා නැවත ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට අදහසු කරනු ලබන ගොඩනැගිල්ල පිහිටි ඉඩම දැනට පවත්නා ඉහළම ගංවතුර මට්ටම ඉහළද පහළද යන වග හෝ ඉහළම වතුර මට්ටමට ඉස්සීමට අදහස් කරන්නේයන වග,
- ආ. මේ කියනු ලබන ගොඩනැගිල්ල කවර ප්‍රයෝජනයක් යොදවනු ලැබේද යන වග,
- ඇ. දිය බැස යාම සඳහා ඉල්ලුම්කරු කවර පිළිවෙලක් යෝජනා කරනු ලැබේද යන වග,
- ඈ. ඉදිකිරීමට,කඩා නැවත ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට අදහස් කරනු ලබන ගොඩනැගිල්ල,යොදනු ලබන ද්‍රව්‍ය මොනවාද යන වග,

නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වැනි වගන්තිය

02. පහත දැක්වෙන කෙබඳු වැඩක් නමුත් වෙනස් කිරීම හැටියට සලකනු ලැබේ.
- අ. වහල සහ එහි කොටසක්ද බිත්තියේ කොටසක්ද හෝ එහි වැඩිපුර කොටසක්ද තැනීම.
 - ආ. පිට බිත්තියක නියත දොරක් හෝ ජනේලයක් වසා දැමීම අමුතුවෙන් තැනීම.
 - ඇ. ඇතුළත බිත්තියක් කොටස් කිරීම හෝ අලුතෙන් සෑදීම.
 - ඈ. ගොඩනැගිල්ලට යාබද එළිමහන් බිමේදී එහි දිය බැසයාම, වාතාශ්‍රය, සෞඛ්‍ය යන මේ ආදිය වෙනස් වීමට හේතු වන අයුරු ගොඩනැගිල්ලක ඇතුළත කෙබඳු වෙනසක් හෝ කිරීම.
 - ඉ. ඇතුළතින් හෝ පිටතින් ගොඩනැගිල්ලට අමුතු කාමරයක් එකතු කිරීම.
 - ඊ. බිත්ති දෙකක් හෝ කීපයක් අතර දුර ගොඩනැගිලි අතරද ඉඩකඩ වහල සෑදීම.
 - උ. මනුෂ්‍ය වාසයට අදහස් නොකොට තනන ලද තැනක් ඒ සඳහා වෙනස් කිරීම.
 - ඌ. එක් පවුලක් සඳහා තැනූ ගොඩනැගිල්ලක් පවුල් කීපයක් සඳහා වෙනස් කිරීම.
 - එ. පවුල් එකක් හෝ දෙකක් වාසය සඳහා තැනවූ ගොඩනැගිල්ලක් ඊට වැඩි පවුල් ගණනක් සඳහා වෙනස් කිරීම හවුල් අයිතිකරුවන් අතර බෙදා ගැනීම සඳහා ගොඩනැගිල්ලක් කොටස් කිරීම.
 - ඒ. නැවත සෑදීම හෝ කඩා දැමීම හෝ ස්වභාවික හේතුවකින් විනාශ වුණු යම්කිසි ගොඩනැගිල්ලක කොටසක් සෑදීම.

සටහන

(ඉල්ලුම්කරු විසින් දී තිබෙන වැඩිපුර කරුණු අනෙක් පිට බලනු)

දැනට තිබෙන ගොඩනැගිලි වෙනස් කිරීමට නම් ඒවා රනුපාටිනද අළුතින් සාදනවා නම් ඒවා කළුපාටිනද පෙන්විය යුතුයි.

Blank area for drawing or notes.

දිනය:-

දිනය:-

ඉල්ලුම්කරුගේ අත්සන:-.....

වෙනස් කිරීම ද සහිතව අනුමත කරන ලදී

.....

සභාපති,

1. උවමනා කරන්නේ අළුතෙන් ගොඩනැගිල්ලක් තනා ගැනීමටද? නැවත තනා ගැනීමටද? නැතහොත් වෙනස් කිරීමටද?	
2. වෙනස් කිරීමට නම් නිවාස හා නගර ආඥා පනතේ 6(2) වගන්තියේ කවර කොටසකට ඇතුළත්ද?	
3. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු වියදම කොපමණද?	
4. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු ඉඩමේ ප්‍රමාණය කොපමණද? (ඉ) ඉල්ලුම්කරු මුළු බිම්ම අයිතිකරුද? කොටසක අයිතිකරුද? කොටසක නම් ඒ කොටසේ ප්‍රමාණය කොතෙක්ද? (ඊ) බිම්ම මායිම :- උතුරට දකුණට නැගෙනහිරට බස්නාහිරට	
5. දුර ප්‍රමාණය (අ) පාර මැද සිට (ආ) පිටුපස පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට (ඉ) දකුණෙන් (ඊ) වමේ පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට	
6. යා හැකි පාර සැලැස්මේ දක්වා තිබේද?	
7. ජලය බැස යාමට ඔබ කුමන වැඩ පිළිවෙලක් යොදනු ලැබේද?	
8. වැසිකිළිය සැලැස්මේ දක්වා තිබේද?	
9. ගෙබිම පොළොව මට්ටමේ සිට කොපමණ උස යන්නෙහිද?	
10. පාවිච්චි කරන ද්‍රව්‍ය (අ) බිත්ති (ආ) වහල (ඉ) පොළොව	
11. පොළොව මට්ටමේ සිට වහලේ පහත්ම ස්ථානය අතර	
12. ළඟ පිහිටි ඉඩම්වල තිබෙන පහත දැක්වෙන ස්ථානවලට මෙම ගොඩනැගිල්ලේ සිට ඇති ආසන්න දුර ප්‍රමාණය (අ) ලීද (ආ) කුස්සිය (ඇ) මඩු (ඊ) වැසිකිළි (උ) කිරිපට්ටි	

13. කාමර පිළිබඳ විස්තර

කාමර	1 දිග පළල	2 වර්ග අඩි ප්‍රමාණය	3 දොරවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	4 ජනේලවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	5 ඉතා වැඩි උස, ඉතා අඩු උස	6 බිම්ම මුළු ඉඩ ප්‍රමාණය 7/1 අඩු නොවිය යුතුය	7 බිම්ම මුළු ඉඩ ප්‍රමාණය 1/15 අඩු නොවිය යුතුය	ඇස්තමේන්තු කළ තිබෙන මුළු වියදම

මේ දිග පළල ප්‍රමාණයන් සභාවේ සභාපති මහතාගේ බලයක් ලබා මිස වෙනස් කරනු නොලැබේ.

14. තාවකාලික මඩු කොපමණක් තනන්නට උවමනා ද පාරේ මැද සිට අඩි 25ක් දුරින් තනන්නට ද ගොඩනැගිල්ල සාදා වූ නිමවූ විට බලපත්‍රය ලැබෙන්නට පෙර මඩු කඩා දමන්නට ඕනෑය.

.....
ඉල්ලුම්කරුගේ අත්සන

සටහන

(ඉල්ලුම්කරු විසින් දී තිබෙන වැඩිපුර කරුණු අනෙක් පිට බලනු)

දැනට තිබෙන ගොඩනැගිලි වෙනස් කිරීමට නම් ඒවා රතුපාටින්ද අළුතින් සාදනවා නම් ඒවා කළුපාටින්ද පෙන්විය යුතුයි.

Large empty rectangular box for drawing or notes.

දිනය:-

දිනය:-

ඉල්ලුම්කරුගේ අත්සන:-.....

වෙනස් කිරීම ද සහිතව අනුමත කරන ලදී

.....

සභාපති,

15. උවමනා කරන්නේ අළුතෙන් ගොඩනැගිල්ලක් තනා ගැනීමටද? නැවත තනා ගැනීමටද? නැතහොත් වෙනස් කිරීමටද?	
16. වෙනස් කිරීමට නම් නිවාස හා නගර ආඥා පනතේ 6(2) වගන්තියේ කවර කොටසකට ඇතුළත්ද?	
17. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු වියදම කොපමණද?	
18. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු ඉඩමේ ප්‍රමාණය කොපමණද? (ඉ) ඉල්ලුම්කරු මුළු බිම්ම අයිතිකරුද? කොටසක අයිතිකරුද? කොටසක නම් ඒ කොටසේ ප්‍රමාණය කොතෙක්ද? (ඊ) බිම්ම මායිම :- උතුරට දකුණට නැගෙනහිරට බස්නාහිරට	
19. දුර ප්‍රමාණය (අ) පාර මැද සිට (ආ) පිටුපස පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට (ඉ) දකුණෙන් (ඊ) වමේ පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට	
20. යා හැකි පාර සැලැස්මේ දක්වා තිබේද?	
21. ජලය බැස යාමට ඔබ කුමන වැඩ පිළිවෙලක් යොදනු ලැබේද?	
22. වැසිකිළිය සැලැස්මේ දක්වා තිබේද?	
23. ගෙබිම පොළොව මට්ටමේ සිට කොපමණ උස යන්තෙහිද?	
24. පාවිච්චි කරන ද්‍රව්‍ය (අ) බිත්ති (ආ) වහල (ඉ) පොළොව	
25. පොළොව මට්ටමේ සිට වහලේ පහත්ම ස්ථානය අතර	
26. ළඟ පිහිටි ඉඩම්වල තිබෙන පහත දැක්වෙන ස්ථානවලට මෙම ගොඩනැගිල්ලේ සිට ඇති ආසන්න දුර ප්‍රමාණය (අ) ලීද (ආ) කුස්සිය (ඇ) මඩු (ඊ) වැසිකිළි (උ) කිරිපට්ටි	

27. කාමර පිළිබඳ විස්තර

කාමර	1 දිග පළල	2 වර්ග අඩි ප්‍රමාණය	3 දොරවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	4 ජනේලවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	5 ඉතා වැඩි උස, ඉතා අඩු උස	6 බිම්ම මුළු ඉඩ ප්‍රමාණය 7/1 අඩු නොවිය යුතුය	7 බිම්ම මුළු ඉඩ ප්‍රමාණය 1/15 අඩු නොවිය යුතුය	ඇස්තමේන්තු කළ තිබෙන මුළු වියදම

මේ දිග පළල ප්‍රමාණයන් සභාවේ සභාපති මහතාගේ බලයක් ලබා මිස වෙනස් කරනු නොලැබේ.

28. තාවකාලික මඩු කොපමණක් තනන්නට උවමනා ද පාරේ මැද සිට අඩි 25ක් දුරින් තනන්නට ද ගොඩනැගිල්ල සාදා වූ නිමවූ විට බලපත්‍රය ලැබෙන්නට පෙර මඩු කඩා දමන්නට ඕනෑය.

.....
ඉල්ලුම්කරුගේ අත්සන

සටහන

(ඉල්ලුම්කරු විසින් දී තිබෙන වැඩිපුර කරුණු අනෙක් පිට බලනු)

දැනට තිබෙන ගොඩනැගිලි වෙනස් කිරීමට නම් ඒවා රතුපාටින්ද අළුතින් සාදනවා නම් ඒවා කළුපාටින්ද පෙන්විය යුතුයි.

දිනය:-

දිනය:-

ඉල්ලුම්කරුගේ අත්සන:-.....

වෙනස් කිරීම ද සහිතව අනුමත කරන ලදී.

.....

සභාපති,

29. උවමනා කරන්නේ අළුතෙන් ගොඩනැගිල්ලක් තනා ගැනීමටද? නැවත තනා ගැනීමටද? නැතහොත් වෙනස් කිරීමටද?	
30. වෙනස් කිරීමට නම් නිවාස හා නගර ආඥා පනතේ 6(2) වගන්තියේ කවර කොටසකට ඇතුළත්ද?	
31. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු වියදම කොපමණද?	
32. (අ) ගොඩනැගිල්ලේ ප්‍රමාණය කොපමණද? (ආ) ගොඩනැගිල්ල සාදන මුළු ඉඩමේ ප්‍රමාණය කොපමණද? (ඉ) ඉල්ලුම්කරු මුළු බිමේම අයිතිකරුද? කොටසක අයිතිකරුද? කොටසක නම් ඒ කොටසේ ප්‍රමාණය කොතෙක්ද? (ඊ) බිමේ මායිම :- උතුරට දකුණට නැගෙනහිරට බස්නාහිරට	
33. දුර ප්‍රමාණය (අ) පාර මැද සිට (ආ) පිටුපස පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට (ඉ) දකුණෙන් (ඊ) වමේ පිහිටි කිට්ටුම ගොඩනැගිල්ලේ සිට	
34. යා හැකි පාර සැලැස්මේ දක්වා තිබේද?	
35. ජලය බැස යාමට ඔබ කුමන වැඩ පිළිවෙලක් යොදනු ලැබේද?	
36. වැසිකිළිය සැලැස්මේ දක්වා තිබේද?	
37. ගෙබිම පොළොව මට්ටමේ සිට කොපමණ උස යන්තෙහිද?	
38. පාවිච්චි කරන ද්‍රව්‍ය (අ) බිත්ති (ආ) වහල (ඉ) පොළොව	
39. පොළොව මට්ටමේ සිට වහලේ පහත්ම ස්ථානය අතර	
40. ළඟ පිහිටි ඉඩම්වල තිබෙන පහත දැක්වෙන ස්ථානවලට මෙම ගොඩනැගිල්ලේ සිට ඇති ආසන්න දුර ප්‍රමාණය (අ) ලීද (ආ) කුස්සිය (ඇ) මඩු (ඊ) වැසිකිළි (උ) කිරිපට්ටි	

41. කාමර පිළිබඳ විස්තර

කාමර	1 දිග පළල	2 වර්ග අඩි ප්‍රමාණය	3 දොරවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	4 ජනේලවල සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය	5 ඉතා වැඩි උස, ඉතා අඩු උස	6 බිමේ මුළු ඉඩ ප්‍රමාණය 7/1 අඩු නොවිය යුතුය	7 බිමේ මුළු ඉඩ ප්‍රමාණය 1/15 අඩු නොවිය යුතුය	ඇස්තමේන්තු කළ තිබෙන මුළු වියදම

මේ දිග පළල ප්‍රමාණයන් සභාවේ සභාපති මහතාගේ බලයක් ලබා මිස වෙනස් කරනු නොලැබේ.

42. තාවකාලික මඩු කොපමණක් තනන්නට උවමනා ද පාරේ මැද සිට අඩි 25ක් දුරින් තනන්නට ද ගොඩනැගිල්ල සාදා වූ නිමවූ විට බලපත්‍රය ලැබෙන්නට පෙර මඩු කඩා දමන්නට ඕනෑය.

.....
ඉල්ලුම්කරුගේ අත්සන

සැලකිය යුතුයි :- අයදුම්කරු විසින් මේ පිටේ අනිකුත් පිටුවල කිසිවක් නොලිය යුතුය.

කාර්මික නිලධාරී (සිවිල්) තැන විසින් සම්පූර්ණ කළ යුතුය.

1. අයදුම්කරු ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩ අරඹා තිබේද?
2. කානු සහ වැසිකිලි තිබේද?
3. ළඟම පාර හෝ යාමට ඇති මාවත් අයිති කවරෙකුටද?
ඒවා පවත්වාගෙන යන්නේ කවරෙකු විසින්ද?
4. අයදුම්කරුගේ ඉඩමේ මායිම්:
.....
.....
.....
5. යාබද ඉඩම් ඇති ගොඩනැගිලි, ලී, වැසිකිලි සහ ගවමඩු යන මේවායේ දුර ප්‍රමාණය සහ ඒවායේ තත්වය:.....
.....
6. යෝජිත වැඩවල සම්පූර්ණ බිම් ප්‍රමාණය:.....
7. උතුර දක්වන හී ලකුණ:.....
8. ළඟම පාර සහ ළඟාවීමේ පහසුකම්:.....
9. වීථි රේඛා පරීක්ෂා කර බැලූ විට නිවැරදි බව පෙනී ගියේය:.....
10. ඉහත සඳහන් කරුණු මා විසින් ඇතුළත් කරන ලදුව පරීක්ෂා බැලීම්.

කා. නි. (සිවිල්)

මහජන සෞඛ්‍ය පරීක්ෂක තැනගේ වාර්තාව

1. අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ ගොඩනැංවීමටද / නැවත ගොඩනැංවීමටද / වෙනස් කිරීමටද?.....
2. ප්‍රවේශ මාර්ග ප්‍රමාණවත්ද?.....
3. භූමියේ පහතම ස්ථානයේ සිට පියස්සට උස :.....
4. පදිංචිය සඳහා පාවිච්චි කරන ගොඩනැගිල්ලක් නම් ඉඩමේ ප්‍රමාණය ප්‍රමාණවත්ද?.....
5. මනුෂ්‍ය වාසය සඳහා පාවිච්චි කළු කාමරවල ප්‍රමාණයන් සහ වාතාශ්‍රය ප්‍රමාණවත්ද?.....
6. ගොඩනැගිල්ලේ පැතිවල ඇති ඉඩකඩ ප්‍රමාණයන් ප්‍රමාණවත්ද? (ප්‍රමාණයන් සඳහන් කරන්න).....
7. ගොඩනැගිල්ලේ පිටුපස ඇති ඉඩකඩ ප්‍රමාණයන් ප්‍රමාණවත්ද? (ප්‍රමාණයන් සඳහන් කරන්න).....
8. වැසිකිළි පහසුකම් සපයා තිබේද?.....
9. උතුරු ලකුණු කර තිබේද?.....
10. යෝජිත ගොඩනැගිල්ලේ පාවිච්චි කිරීමට අදහස් කර ඇත්තේ පදිංචිය සඳහාද? වෙළඳාම සඳහාද?.....
11. යෝජිත ගොඩනැගිල්ල ඉදිකිරීමට අදහස් කර ඇති ඉඩමේ වෙනත් ගොඩනැගිලි තිබේද?.....
12. ඒවා සැලැස්මේ පෙන්නුම් කර තිබේද?.....
13. ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කර තිබේද?.....
14. ගොඩනැගිලි සීමා තුළ ඉදිකිරීමක් නම් ගිවිසුම් යටතේ අනුමත කළ හැකිද?.....
15. මෙම ගොඩනැගිලි ඉල්ලුම් පත්‍රය නිවාස සහ නගර නිර්මාණ ආඥා පනතේ උප ලේඛණයෙහි සඳහන් නීති රීතිවලට අනුකූලව ඇති බැවින් ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම නිර්දේශ කරමි.

සෞඛ්‍ය පරීක්ෂක

දිනය:-.....

.....සභාව

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය :

මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ඉහත සටහන අනුව නිර්දේශ කරමි / නොකරමි.

වෙනත් සටහන්:

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

විධායක ඉංජිනේරු තැනගේ වාර්තාව

1. ඉදිකිරීම කරනු ලබන ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට ඇති දුර : අඩි.....
2. මාර්ග රක්ෂිතයට ඇතුළත් වේ / ඇතුළත් නොවේ.....
3. වෙනත් සටහන්.....

ඉදිරිපත් කර ඇති ගොඩනැගිලි අයදුම්පත නිර්දේශ කරමි / නොකරමි

පරිසර කමිටුවේ අනුමැතිය : විධායක ඉංජිනේරු

නිරණ අංක :

දිනය :

ආදායම් ලිපිකරු / ආදායම් පරිපාලක තැන විසින් සම්පූර්ණ කළ යුතුය.

1. වරිපනම් බල ප්‍රදේශයට ඇතුළත්ද / නැද්ද :- ඇත / නැත
2. වරිපනම් ප්‍රමාණය :
3. අයවීමට ඇති හිඟ මුදල:
4. මුදල් අයකර ගත් ලදුපත් අංකය හා දිනය:

දිනය

.....

අත්සන

ආදායම් ලිපිකරු / ආදායම් පරිපාලක